

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය - 2014

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1984 අංක 06 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනතේ 37(3) සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 01 අනුව විශේෂිත අවස්ථාවකදී හැර ආදායම්, වියදම් වලින් හා වත්කම්, වගකීම් හිලවී නොකර ගිණුම් ගත කළ යුතු වුවද විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ආදායම සටහන් කිරීමේ දී වියදම් අඩු කිරීමෙන් පසුව ආදායම ගිණුම් ගත කර තිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 අනුව ක්ෂය ප්‍රතිශතය තීරණය කිරීමේ දී වත්කමේ ඵලදායී ජීව කාලය සැලකිල්ලට ගත යුතු වුවත් ආයතනයේ පරිගණක හා උපාංග ක්ෂය කිරීමේ දී එසේ සැලකිල්ලට ගෙන නොතිබුණි. පරිගණක හා උපාංග, කාර්යාල උපකරණ යටතේ වර්ග කර දක්වා තිබූ අතර, එහි ක්ෂය අනුපාතය සියයට 10 ක් විය. 2012 සිට 2014 වර්ෂය දක්වා පමණක් මිලදී ගත් පරිගණක හා උපාංගවල වටිනාකම රු.15,539,897 ක් විය.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 07 අනුව වර්ෂය තුළ මුදල් ගලායාම සහ ගලාඒම පිළිබිඹු වන පරිදි මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කළයුතු වුවද පිළියෙල කර තිබූ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ පහත දුර්වලතා නිරීක්ෂණය විය
 - (i) සමාලෝචිත වර්ෂය තුළදී ආයතනයට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රු.139,680 ක් වටිනා ස්ථාවර වත්කම් දෝෂ සහගත ලෙස මුදල් ලැබීම් ලෙස සලකා මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය යටතේද ස්ථාවර වත්කම් මිලදී ගැනීම් ලෙස ආයෝජන ක්‍රියාකාරකම් යටතේද දක්වා තිබුණි.
 - (ii) මෙහෙයුම් කටයුතු වලින් වූ ශුද්ධ මුදල් ප්‍රවාහය යටතේ වර්ෂයේ අතිරික්තයට පොලී ආදායම ගැලපීමේදී රු.129,569 ක් අඩුවෙන් සටහන් කර තිබුණු අතර සත්‍ය වශයෙන් මුදලින් උත්පාදනය වූ පොලී ආදායම ගණනය කර නොතිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) භාණ්ඩාගාර තැන්පතු හා භාණ්ඩාගාර අතිරික්ත අරමුදලේ ලැබිය යුතු ශේෂය රු.1,627,500 ක් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වූ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු රු.4,126,759 ක මුදලක් සහ ප්‍රමිතවල ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු රු.297,541 ක මුදලක් වර්ෂ කිහිපයක සිට නිරවුල් කිරීමකින් තොරව ගිණුම් වල දක්වා තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂය අවසානයේ දී ණයගැති ශේෂයෙන් අවුරුදු 2 - 5 අතර ශේෂය රු.24,576,319 ක් වූ අතර එය මුළු ණයගැති ශේෂයෙන් සියයට 71 ක් විය. වර්ෂ 5කට වැඩි ණය ශේෂය රු.9,813,293 ක් වූ අතර එය මුළු ශේෂයෙන් සියයට 28 ක් නියෝජනය විය. මෙම ණය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) කෙටිකාලීන ණය හා අත්තිකාරම් ලෙස ලබාදී තිබූ රු.219,460 ක මුදල් වසරකට වඩා වැඩි කාලයක් ගතවී තිබුණද නිරවුල් කර නොතිබුණු අතර එකතුව රු.1,340,410 ක් වූ ඇණවුම් අත්තිකාරම් මුදලක් 2015 අප්‍රේල් වන විටද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) සේවක අර්ථසාධක අරමුදල් පාලන ගිණුම, සේවක භාරකාර අරමුදල් පාලන ගිණුම හා එකතු කළ අගය මත බදු පාලන ගිණුම් ශේෂයන් තුළ එකතුව රු.1,060,447 ක හඳුනා නොගත් බැර ශේෂ අන්තර්ගත වී තිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම්

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම්
(අ) 2001 ජූලි 02 දිනැති අංක 2001/03 දරන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ වකුලේඛය	විදේශගත වන නිලධාරීන් පුහුණුව අවසන් කර නැවත දිවයිනට පැමිණ සති 02ක් තුළදී පුහුණුවට අදාළ වාර්තා ඉදිරිපත් කළ යුතු වුවද විදේශ ගත වූ නිලධාරීන් දෙදෙනෙකු විසින් එසේ වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබිණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වන පරිච්ඡේදය 3 වන ඡේදය	ස්වකීය පත්වීමේ කොන්දේසිය අනුව සේවයේ ස්ථිර කරනු ලැබීම පිණිස ලබා ගත යුතු කිසියම් සුදුසුකම් ලබා ගැනීම සඳහා මිස පරිවාස කාලයක් තුළ සිටින නිලධාරියෙකු අධ්‍යයන හෝ අභ්‍යාස සඳහා පිටරට නොයැවිය යුතුය. ඊට පටහැනිව සේවයේ ස්ථිර නොකරන ලද සහකාර අධ්‍යක්ෂකවරියක් විදේශ සම්ප්‍රථවකට සහභාගී කරවා තිබිණි.
(ඇ) 2004 අගෝස්තු 31 දිනැති අංක 353(5) දරන රාජ්‍ය මුදල් වකුලේඛය	කුලී වාහන ලබා ගැනීමේදී රු. 40,000 මාසික සීමාව තුළ ගෙවීම් කළ යුතු වුවද ආයතනයේ වෑන් රථ 04 ක් වෙනුවෙන් එම සීමාව ඉක්මවා සමාලෝචිත වර්ෂය තුළදී රු. 2,890,403 ක් ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් වැඩ කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු. 91,394,529 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 96,751,550 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය

රු. 5,357,021 කින් පිරිහීමක් පෙන්වනුම් කෙරේ. මෙහෙයුම් වියදම රු.44,744,533 කින් වැඩිවීම මෙම අතිරික්තය අඩුවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉදිරිපත් කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව ආයතනයේ කාරක ප්‍රාග්ධන අනුපාත විශ්ලේෂණය පහත දැක්වේ.

අනුපාතය	2014	2013
ජංගම	8:4	13 : 9
ක්ෂණික	8:2	13 : 5

ජංගම වත්කම් තුළ සියයට 70 ක් නියෝජනය කරනුයේ 2015 මාර්තු සහ මැයි මාස තුළ කල් පිරීමට නියමිත ප්‍රතිමිලදී ගැනුම් වෙළෙඳ පොළෙහි කළ ආයෝජනයන්ය. ආයතනයේ අරමුදල් විශාල ප්‍රමාණයක් ද්‍රවශීල වත්කම් තුළ රඳවා තිබුණි.

4 මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යසාධනය ක්‍රියාකාරී සැලැස්ම සමඟ පරීක්ෂාවේ දී නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

- (අ) ආයතනයට ISO 9001 තත්ත්ව සහතිකය ලබා ගැනීමට සමාලෝචිත වර්ෂයේ ද කටයුතු කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා තේ මණ්ඩලය එක්ව රු.මිලියන 1.2 ක ඇස්තමේන්තුගත වියදමක් යටතේ තේ සඳහා SLS සහතික ලබාදීම හා ඇසුරුම් කිරීමේ ආයතන වලට සහතික 12ක් ලබා දීමට අපේක්ෂා කළද එකම සහතිකයක්වත් ලබා දී නොතිබුණි.
- (ඇ) ආයතනයේ සියළුම කාර්ය මණ්ඩලය සඳහා පුහුණුවීම් 80ක් ද පුද්ගල පුහුණුවීම් 110 ක් ද වශයෙන් පැවැත්වීමට රු.මිලියන 12.5 ක ඇස්තමේන්තුගත වියදමක් යටතේ සැලසුම් කර තිබුණ ද කාර්ය මණ්ඩල පුහුණුවීම් 30 ක් හා පුද්ගල පුහුණුවීම් 57 ක් පමණක් පවත්වා තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමේ ජීඅයි ඉසඩ ව්‍යාපෘතිය
 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජර්මන් සමූහාණ්ඩුව සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 2ක් ආරම්භ කර ඇති අතර මුදල් රෙගුලාසි 623 ට අනුව රාජ්‍ය සංස්ථා වලට ලැබෙන සියළුම විදේශාධාර සංස්ථාව භාර අමාත්‍යාංශය මගින් යොමුකළ යුතු වුවද එකතුව රු. 7,969,250 ක මුදලක් සෘජුවම ආයතනයේ ගිණුමට බැර කර තිබුණි.

(i) ගිවිසුම් අංක FA 83180813 – 2014 දරන ව්‍යාපෘතිය

- ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය සකස් කිරීම ප්‍රධාන අරමුණ වූ මෙම ව්‍යාපෘතියේ කෙටුම්පත් ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය සකස් කර තිබුණු නමුත් තත්ත්ව ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම හා ගිණුම් වාර්ථා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු.11,538,500 ක් වූ ව්‍යාපෘති මුදලින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.4,969,250 ක මුදලක් ලබාගැනීමට නොහැකිවී තිබුණි.
- ආයතනයේ 50 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද ප්‍රදර්ශනය සඳහා සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රදර්ශන කුටි 54ක් වෙනුවෙන් රු.4,320,000ක මුදලක් මෙම ව්‍යාපෘතියේ 5 වන ක්‍රියාකාරකම ලෙස ලබාගෙන තිබුණු අතර නිත්‍ය වශයෙන් පැමිණි සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවුණි.

(ii) ගිවිසුම් අංක FA 83166673 – 2014 දරන ව්‍යාපෘතිය

- උතුරු, නැගෙනහිර හා ඌව යන පළාත්වල සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදනවල තත්ත්වය දියුණු කිරීමට තත්ත්ව පද්ධති සහතිකකරණය ලබා දීම අරමුණු වන මෙම ව්‍යාපෘතිය යටතේ 2014 දෙසැම්බර් 31 දිනට ඉටුකළ යුතු කාර්යයන් අවසන් නොකිරීම හේතුවෙන් එදිනට ලැබිය යුතු රු.3,500,000 ක මුදලක් ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

(ආ) ආනයනික සීමෙන් පරීක්ෂාව

- (i) ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර අංක 107 : 2008 යටතේ සීමෙන් නිවල නියමිත සම්පීඩන ශක්ති පිරිවිතර වලට අනුගත නොවූ එනම් සම්පීඩන ශක්ති ප්‍රතිඵලය 42.5 – 62.5 ත් පරාසය අතර නොවූ, පුද්ගලික ආයතන දෙකක් විසින් වෙළෙඳනාම දෙකක් යටතේ ආනයනය කරන ලද සීමෙන් කිලෝග්‍රෑම් 12,060,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබුණි.
- (ii) අදාළ ප්‍රමිතීන්ට අනුකූල නොවූ වෙළෙඳනාම දෙකක බලපත්‍ර මාස 06 කට හා වසරකට දීර්ඝ කර තිබුණි.
- (iii) සීමෙන් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති අංක 107: 2008 හි 5.1 (h) ඡේදයට අනුව සීමෙන් වල ජීව කාලය ඇසුරුමෙහි සඳහන් කළ යුතු අතර, ඒ අනුව නිෂ්පාදකයා විසින් ඇසුරුම් කළ දින සිට දින 90ක් දක්වා වලංගු බව සඳහන් කර තිබූ සීමෙන් කිලෝග්‍රෑම් 336,500ක් සඳහා “සීමෙන් නොගනී නිදහස් කළ හැකිය” යනුවෙන් සඳහන් කොට අනුමත කිරීමට දින 90කට ආසන්න කාලයක් ගතවී තිබුණි.
- (iv) 2013 හා 2014 වර්ෂ වලදී ඇටොක් සීමෙන් සමාගම විසින් ආනයනය කරන ලද සීමෙන් කිලෝග්‍රෑම් 13,944,000 ක පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර වෙළෙඳපොළට මුදාහැර තිබූ බව නිරීක්ෂණය විය.

(ඇ) ආනයනික ටින් මාළු පරීක්ෂාව

- (i) SLS 591-1982 ප්‍රමිතියට අනුව ලියාපදිංචි නොවූ නිෂ්පාදකයන්ගේ සියලුම ආනයනික තොග (දාග්‍රා, රසායනික, භෞතික, ක්ෂුද්‍ර ජීවී සහ සෞඛ්‍යාරක්ෂිතභාවය)

සියලුම පරීක්ෂණ ක්‍රම මඟින් පරීක්ෂා කිරීම අනිවාර්ය වුවද, 2011 ඔක්තෝබර් 24 දින හඳුන්වා දී තිබූ GL-11-04-01-12 උපදෙස් පත්‍රිකාවට අනුව 3,4 සහ 5 වැනි තොග සඳහා අහඹු පරීක්ෂාවන් පමණක් සිදු කරමින් 2014 වර්ෂය තුළදී ආනයනික ටින් මාළු කිලෝග්‍රෑම් 472,862 ක් නිදහස් කර තිබුණි.

(ii) පරීක්ෂණ සඳහා නියැදි ලබාගන්නා නිලධාරීන්ට එම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ අවස්ථාද තිබුණි.

(ඇ) ආනයනික නුඩල්ස් පරීක්ෂාව

(i) ශ්‍රී ලංකා ප්‍රමිති 420:1989 හි 5:3:3 වගන්තිය අනුව සියලුම අවශ්‍යතා පරීක්ෂා කිරීමකින් තොරව 2012 නොවැම්බර් මාසයේ සිට 2014 ජූලි දක්වා ආනයනික නුඩල්ස් තොග නිදහස් කර තිබුණි.

(ii) ක්ෂණික නුඩල්ස් සඳහා peroxide මට්ටම පරීක්ෂාවට ලක් කිරීම අවශ්‍යම පරාමිතියන් අතුරින් එකක් වුවද ඒ පිළිබඳ නිෂ්පාදන ආයතන දැනුවත් කිරීමට කළමනාකරණය කටයුතු කර නොතිබිණි.

(ඉ) ආනයනික විදුලි ලාම්පු පරීක්ෂාව

(i) ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ප්‍රතිදීප්ත විදුලි ලාම්පු ශ්‍රී ලංකා ප්‍රමිත අංක 1231:2002 1 හා 11 කොටස් වලට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා 2011 හා 2012 වර්ෂයන්හිදී බාහිර ආයතන වෙත යවන ලද නිදර්ශක 220 ක පරීක්ෂණ වාර්තා විගණන දින වන 2015 ජනවාරි මස වන විටදී ආයතනය වෙත ලබා ගැනීමට කටයුතු කර නොතිබිණි. ඒ අනුව ආනයනකරුවන්ට තොග නිදහස් කර ගැනීමට නොහැකි වී තිබිණි.

(ii) ආනයනය කරන ලද ඇමරිකානු ඩොලර් 2,951,574 ක් වටිනා ප්‍රතිදීප්ත විදුලි පහන් තොග කිලෝ ග්‍රෑම් 234,640ක් ශ්‍රී ලංකා ප්‍රමිති අංක 1231:2002 හි සඳහන් Harmonic Current Limits සහ SDCM Value යන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් තොරව නිදහස් කිරීමට කටයුතු කර තිබුණි.

(ඊ) ආනයනික ගෑස් සිලින්ඩර පරීක්ෂාව

(i) ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිති 1178:2013 ට අනුකූල විය යුතු අතර එම සිලින්ඩර වල විකිරණ පරීක්ෂාව සිදුකිරීම සඳහා පෝටබල් එක්ස්රේ උපකරණයක් 2013 වර්ෂයේදී මිලදී ගෙන තිබුණු නමුත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය (විකිරණ පිටතට කාන්දු නොවන පහසුකම් සහිත කාමරයක්, අනතුරු ඇඟවීමේ උපකරණ, විකිරණ පිටතට යෑම වැලැක්වීමේ ආවරණ) සකස් නොකිරීම සහ ඇස්තමේන්තුගත වටිනාකම රු.6,102,000 ක්වූ උපාංග 3 ක් විගණන දිනය වූ 2014 සැප්තැම්බර් දක්වා මිලදී නොගැනීම හේතුවෙන් උපකරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.

(ii) 2013 ජූනි 21 දින සිට 2014 ජූලි 25 දක්වා වර්ෂයක කාල පරිච්ඡේදයක් තුළ ගෑස් සිලින්ඩර ආනයනකරුවන් දෙදෙනෙකු විසින් අවස්ථා 43 කදී ගෑස් සිලින්ඩර 543,966 ක් ආනයනය කර තිබුණු අතර මෙම ගෑස් සිලින්ඩර සඳහා එක්ස් රේ පරීක්ෂාව සිදුකර තිබුණේ අවස්ථා 5කදී පමණි. එම පරීක්ෂා 5න් 2ක් අසමත් වී තිබුණි.

- (iii) ගැස් සිලින්ඩර් නිෂ්පාදකයාගේ බලපත්‍ර අලුත් කිරීමේදී සිලින්ඩර වල එක්ස් කිරණ පරීක්ෂාවන් සිදුකල යුතු අතර 2010 සිට 2013 වර්ෂය දක්වා වර්ෂ 03 ක කාලයකට එක්ස් කිරණ පරීක්ෂණ 11ක් සිදුකර එයින් වාර්තා 03 ක් අසමත් වී වාර්තා 2ක් විගණන දිනය වන විටත් ලැබී නොතිබුණි. එසේ තිබිය දී බලපත්‍ර අලුත්කර තිබුණි.

(උ) ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කළමනාකරණ පද්ධති පරීක්ෂාව

තත්ත්ව කළමනාකරණ පද්ධති ගිවිසුමේ 06 ඡේදය ප්‍රකාරව 2009 -2013 සහතික කාලවර්ෂයේදී සඳහා සෑම වසරක් වෙනුවෙන් සහතිකලාභියා විසින් ගාස්තු ගෙවීමට බැඳී ඇතත් ආයතන 06 ක් විසින් එකතුව රු.626,668 ක ගෙවීම් පැහැර හැර තිබුණි.

4.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය සතුව පවතින ලිපි ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධයෙන් කරන ලද නියැදි පරීක්ෂාවේ පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.
 - (i) වර්ෂ 10 කට වඩා පැරණි රු.238,301ක තොග අයිතම 20 ක් තොග ගබඩාවේ නිකුත් කිරීමකින් තොරව පැවතුණි.
 - (ii) මුළු ගබඩා පරිශ්‍රයෙන් සියයට 50 කට ආසන්න ඉඩ ප්‍රමාණයක් ගබඩාවට අයත් නොවූ ආයතනයේ සාම්පල් පරීක්ෂාව සඳහා වරින් වර ලද නිදර්ශකයන් හා ආයතනයේ ආගමික සංගමයට සහ සුභසාධක සංගමයට අයත් භාණ්ඩ ගබඩා කිරීම සඳහා භාවිතා කර තිබිණි.
- (ආ) රසායන ද්‍රව්‍ය හා වීදුරු උපකරණ ගබඩා භෞතික පරීක්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.
 - (i) රසායනික ගබඩාව තුළ රු. 1,695,654 ක් වටිනා අයිතම 749 ක ප්‍රමාණයක් වර්ෂ 10 ක සිට උපයෝජනයකින් තොරව පැවතුණි.
 - (ii) 2014 සැප්තැම්බර් 12 දින රසායන ද්‍රව්‍ය ගබඩාව පරීක්ෂාවේ දී රසායන ද්‍රව්‍ය ගබඩා කරන ලද රාක්ක වල කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රඳවා තිබුණි. බොහොමයක් රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වූ දිනයන් සඳහන් කර නොතිබූ හෙයින් ඒවා විගණනයේදී නිරීක්ෂණය කළ නොහැකි විය.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කටයුතු සඳහා නිකුත් කළ අවස්ථා තිබුණි. එවැනි පරීක්ෂණ තුලින් ලබාගන්නා ප්‍රතිඵලවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබුණි.
- (ආ) ආයතනය පිහිටුවා වර්ෂ 50ක් පිරීම නිමිත්තෙන් එහි සේවය කරන නිලධාරීන් 227 දෙනෙකුට සේවය කළ කාලය පදනම් කරගෙන එකතුව රු.7,374,906ක රන් පවුම් ප්‍රමාණයක්ද රු.47,500ක වටිනාකමකට රු.5,000 සහ රු.2,500 බැගින් තැගී වවුචර් ද භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ලබා දී තිබුණි.

4.5 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 8 වන මහල ඉදිකිරීම සඳහා රු. 96,062,608 ක (වැටි සහිත) ඉංජිනේරුමය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ඉදිකිරීම් කටයුතු සඳහා කොළඹ නගර සභාවෙන් 2012 අගෝස්තු 27 දින ලබාගෙන තිබූ සංවර්ධන බලපත්‍රය 2014 අගෝස්තු 27 දින කල් ඉකුත් වී තිබුණු අතර ඉදිකිරීම් කටයුතු අවසන් වූ දිනය 2015 ජූලි 13 වූ අතර 2014/2015 වර්ෂය වෙනුවෙන් බලපත්‍රය අළුත් කරවාගෙන නොතිබුණි.

(ආ) මිල ගණන් කැඳවීම හා ලංසු ප්‍රදානය

(i) ලංසු ඇගයීමේදී අවම මිලගණන් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික සමාගමේ මිල ගණන් වල රු.13,813,211ක ගණනමය වැරදීමක් තිබූ හෙයින් එම මිල ගණන් ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ වුවද මෙම කොන්ත්‍රාත්කරු ඉක්ටැඩ් වර්ගීකරණය අනුව ඉදිකිරීම් සඳහා ඉහලම ශ්‍රේණියට අයත් C 1 ගණයට අයත් වූ අතර, ඉහත කී වැරද්ද පිළිබඳව අදාළ සමාගමෙන් ලිඛිත විමසීමක් සිදු නොකර ප්‍රතික්ෂේප කර තිබුණි.

(ii) දෙවන අඩුම මිලගණන් ඉදිරිපත් කළ සමාගම වෙත රු.74,109,282 කට කොන්ත්‍රාත්තුව පවරා තිබුණු අතර කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාණ පත්‍රයේ රු.7,293,680ක වටිනාකමට අදාළව ඡායා පිටපත් ඉදිරිපත් කිරීම, පිටු අංක මකා දැමීම් තිබූ අතර මෙම කොන්ත්‍රාත්කරු C 3 මට්ටමේ කොන්ත්‍රාත්කරුවෙකු විය.

(iii) තෝරාගත් කොන්ත්‍රාත්කරුගේ මිලගණන් 2013 නොවැම්බර් 26 දින ලැබී තිබුණු අතර ලංසුකරු විසින් ඉදිරිපත් කරන ලද ලංසු පත්‍රයේ විවෘත නොකරන ලද දෙවන පිටපතේ ප්‍රමාණ පත්‍රය පරීක්ෂා කිරීමේදී එම මිලගණන් අතර රු. 2,069,150 ක් වටිනා ප්‍රමාණ පත්‍ර 2013 නොවැම්බර් 25 දින එනම් ලංසු පත්‍රය ලැබීමට පෙර දින ඊකක් මඟින් ලබාගත් ප්‍රමාණ පත්‍ර බව විගණනයට තහවුරු විය.

(ඇ) 2010 ඔක්තෝබර් 10 දින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම ඉදිකිරීම් කටයුතුවල උපදේශක සේවා සඳහා තෝරාගෙන තිබුණු අතර ආකෘති නිර්මාණයේ සිට ඉදිකිරීම් හා නඩත්තු අදියර දක්වා කටයුතු සිදු කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත් පිරිවැයෙන් සියයට 8 ක ගාස්තුවක් මත එනම් රු. 7,685,000 ක් ගෙවීමට ගිවිසගෙන තිබුණි. 2015 මාර්තු 31 දින වනවිට රු.5,476,049ක් ගෙවා තිබුණු අතර ඊට අමතරව තවත් ව්‍යාපෘති කළමනාකරුවෙකු 2014 මාර්තු 15 දින සිට මසකට රු.125,000ක් හා පරීක්ෂා කිරීම් 20 ක උපරිමයකට යටත්ව බඳවාගෙන 2015 මාර්තු 31 වන දිනට මසකට රු.155,000ක මුදලක් ගෙවා තිබුණි.

(ඈ) 2014 ජූනි 30 දින නිකුත් කර තිබූ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පැවරීමේ ලිපියට අනුව ඉදිකිරීම් ආරම්භක දිනය 2014 ජූලි 14 වුවද ගිවිසුම් අත්සන් කිරීම 2014 සැප්තැම්බර් 25 දින දක්වා මාස 2ක් ප්‍රමාද වී සිදුකර තිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

2014 දෙසැම්බර් 31 දිනට ආයතනයේ කාර්යමණ්ඩලයේ පුරප්පාඩු 51ක් වූ අතර එයින් කළමනාකරණ සහකාර (තාක්ෂණ නොවන) පුරප්පාඩු 4ක් පැවති අතර සමාලෝචිත වර්ෂයේ දී කොන්ත්‍රාත් පදනම මත කළමනාකරණ සහකාර තනතුරු සඳහා 07 දෙනෙකු බඳවා ගෙන තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 ප්‍රසම්පාදන සැලැස්ම

සමාලෝචිත වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මට අනුව ඇස්තමේන්තුගත වටිනාකම රු.මිලියන 94.4ක් වූ විද්‍යාගාර උපකරණ 25ක් මිලදී ගැනීමට 2015 මැයි මාසය වන විටත් කටයුතු කර නොතිබුණි.

5.2 ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැරවීම

මිලී විද්‍යාගාරයේ සම්මත ප්‍රමිති ක්‍රමාංකන කටයුතු සඳහා රු.4,229,715 ක් වටිනා හොරිසොන්ටල් තර්මෝකපල් කැලිබ්‍රේෂන් යන්ත්‍රයක් සහ ගැස් සිලින්ඩර්වල විකිරණ පරීක්ෂාව සඳහා රු.11,993,960ක් වටිනා පෝටබල් එක්ස්රේ උපකරණයක් මිලදී ගෙන තිබුණු අතර ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

- (අ) මාර්ගෝපදේශ 5.4.10 අනුව කොන්ත්‍රාත්තුවේ වටිනාකමින් සියයට 10ක කාර්ය සාධන බැඳුම්කරයක් ඉදිරිපත් කළ යුතු අතර, එය භාණ්ඩ සපයා දින 28 ක් දක්වා වලංගු පැවතිය යුතු වුවද, කැලිබ්‍රේෂන් යන්ත්‍රය සඳහා බැඳුම්කරයක් ඉදිරිපත්කර නොතිබුණි.
- (ආ) මාර්ගෝපදේශ 8.9.1 අනුව ලංසුව ප්‍රතිග්‍රහනය කිරීමෙන් පසුව විධිමත් ගිවිසුමක් ලියා අත්සන් කළ යුතු වුවද ආයතනය විසින් එසේ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) මාර්ගෝපදේශ 5.4.13.(ආ) අනුව භාණ්ඩ සැපයීමේ ප්‍රමාදයන් සඳහා උපරිමයකට යටත් වූ ඇවර කරන ලද අලාභ ලෙස ගණන් බැලීමේ පදනම සඳහන් කරමින් කොන්ත්‍රාත්තුවේ විධිවිධාන සලස්වා නොතිබුණු අතර භාණ්ඩ ලැබීමේ හා සවිකිරීමේ ප්‍රමාද කාලය වෙනුවෙන් ප්‍රමාද ගාස්තු අයකර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයේ ඇස්තමේන්තුගත ආදායම හා වියදම සහ තථ්‍ය ආදායම හා වියදම අතර සියයට 10 සිට සියයට 91 දක්වා විචලනයන් වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර ආයතනයේ සභාපති වෙත යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු විය යුතුය.

- (අ) ණයගැති පාලනය
- (ආ) ආනයන භාණ්ඩවල ප්‍රමිති පරීක්ෂාව
- (ඇ) තොග ගබඩා පාලනය
- (ඈ) කොන්ත්‍රාත් පරිපාලනය